

විගණකාධිපති දෙපාර්තමේන්තුව

ජලනල කාර්මික හා විදුලි කාර්මික තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම (පිරිමි)

1. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පවතින ජලනල කාර්මික III ශ්‍රේණියේ තනතුරු 01ක් හා විදුලි කාර්මික III ශ්‍රේණියේ තනතුරු 01ක් සඳහා බඳවා ගැනීමට නියමිත සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. කිසියම් පුරප්පාඩු සංඛ්‍යාවක් හෝ පුරප්පාඩු සියල්ලම හෝ සඳහා බඳවා නොගැනීමට විගණකාධිපතිට බලය ඇත.

2. බඳවා ගැනීමේ සුදුසුකම් -

2.1 අධ්‍යාපන සුදුසුකම් : අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙයින් සම්මාන දෙකක් (02) සහිතව විෂයයන් හයක් (06) සමත් ව තිබීම.

2.2 වෘත්තීය සුදුසුකම් : තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් ලබා ගත් අදාළ ක්ෂේත්‍රය (ජලනල කාර්මික / විදුලි කාර්මික) පිළිබඳ N.V.Q. 02 මට්ටමට නොඅඩු පාඨමාලාවක් හදාරා සමත්ව තිබීම.

2.3 පළපුරුද්ද : තනතුරට අදාළ ක්ෂේත්‍රයේ වසර දෙකක පළපුරුද්දක් පිළිගත් ආයතනයකින් ලබා තිබීම.( අදාළ පළපුරුද්ද සහතික මගින් සනාථ කළ යුතුය.)

2.4 වයස් සීමාව : 2017 ජූනි 16 දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුය.

2.5 වෙනත් සුදුසුකම් :

(i) ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුය.

(ii) අයදුම්කරුවන් විශිෂ්ඨ වර්තයකින් යුක්ත විය යුතුය.

(iii) තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් 2017 ජූනි 16 දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

(iv) සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ,තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.

3. තනතුරට අදාළ වැටුප් පරිමාණය -

3.1 වැටුප් කේත අංකය : රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ 03/2016 දක්වා ඇති පරිදි වැටුප් කේත අංක PL-2-2016

3.2 වැටුප් පරිමාණය : රු. 25,250/ -270 X 10 -300X10 -330X10 -350 X 12 - රු.38,450/- (මාසික) එහෙත් වැටුප් ගෙවනු ලබන්නේ රා.පරි.වක්‍රලේඛ 03/2016 හි විධිවිධානවලට යටත්ව එහි උපලේඛන II අනුව වේ.

(III ශ්‍රේණියට බඳවාගෙන වසර තුනක් ගතවීමට පෙර කාර්යක්ෂමතා කඩඉමකි.)



5.2 යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය

|  |     |   |
|--|-----|---|
| - අතිරේක අධ්‍යාපන සුදුසුකම්<br>(මූලික සුදුසුකම් වලට අමතර අධ්‍යාපන සුදුසුකම්) | 40  | } තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය අදාළ නොවේ. |
| - තනතුරට අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද   | 30  |   |
| - තනතුරට අදාළ ක්ෂේත්‍රයක පිළිගත් ආයතනයක හදාරා ඇති පාඨමාලා හා ලබා ඇති පුහුණුව | 25  |   |
| - සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය  | 05  |   |
| එකතුව  | 100 |   |

(සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අයදුම්කරුවන්ට ඒ බැව් ලිඛිතව දන්වනු ලැබේ. මේ සඳහා ගමන් වියදම් ආදිය ගෙවනු නොලැබේ.)

6. පහත දක්වනු ලබන ආදර්ශ අයදුම්පත්‍රය ප්‍රකාරව A4 කඩදාසියේ දෙපැත්ත යොදා ගනිමින් සකස් කර ගත් අයදුම්පත් 2017 ජූනි 16 දිනට හෝ එදිනට පෙර “විගණකාධිපති ,විගණකාධිපති දෙපාර්තමේන්තුව, නො.306/72, පොල්දූව පාර, බත්තරමුල්ල” යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත්‍රය බහාලන කවරයේ වමන්පස ඉහළ කෙලවරේ “ජලනල කාර්මික/විදුලි කාර්මික III ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීම- 2017” යනුවෙන් සඳහන් කළ යුතුය. අසම්පූර්ණ අයදුම්පත් මෙන්ම නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ද ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් ලැබුණු බව දන්වා එවනු නොලැබේ.

එච්.එම්.ගාමිණි විජේසිංහ  
විගණකාධිපති

2017 ..... මස ..... වැනි දින  
විගණකාධිපති දෙපාර්තමේන්තුව.  
අංක.306/72  
පොල්දූව පාර  
බත්තරමුල්ල

ආදර්ශ අයදුම්පත්‍රය  
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ  
ජලනල කාර්මික/විදුලි කාර්මික තනතුර සඳහා බඳවා ගැනීමේ අයදුම්පත්‍රය

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි.

01. මූලකරු සමග නම : -----

(සිංහලෙන්/ ඉංග්‍රීසියෙන්)

02. මූලකරු වලින් හැඳින්වෙන නම : -----

(සිංහලෙන්/ ඉංග්‍රීසියෙන්)

03. ලිපිනය :

I. පෞද්ගලික ලිපිනය : -----  
-----

04. දුරකථන අංකය :

I. පෞද්ගලික දුරකථන අංකය (නිවස/ ජංගම දුරකථන අංකය) : -----

05. උපන් දිනය : -----

2017 ජූනි 16 දිනට වයස :

අවුරුදු :-----, මාස :-----, දින :-----

06. ජාතික හැඳුනුම්පත් අංකය :

|  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|
|  |  |  |  |  |  |  |  |  |  |  |  |
|--|--|--|--|--|--|--|--|--|--|--|--|

07. ස්ත්‍රී/ පුරුෂ භාවය : -----

08. අධ්‍යාපන සුදුසුකම් :

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (පළමුවර)

විභාග අංකය : -----

වර්ෂය : -----

මාධ්‍යය : -----

|      | සමත් වූ විෂයයන් | ශ්‍රේණිය |
|------|-----------------|----------|
| (1)  | -----           | -----    |
| (2)  | -----           | -----    |
| (3)  | -----           | -----    |
| (4)  | -----           | -----    |
| (5)  | -----           | -----    |
| (6)  | -----           | -----    |
| (7)  | -----           | -----    |
| (8)  | -----           | -----    |
| (9)  | -----           | -----    |
| (10) | -----           | -----    |

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (දෙවනවර)

විභාග අංකය : -----

වර්ෂය : -----

මාධ්‍යය : -----

|      | සමත් වූ විෂයයන් | ශ්‍රේණිය |
|------|-----------------|----------|
| (1)  | -----           | -----    |
| (2)  | -----           | -----    |
| (3)  | -----           | -----    |
| (4)  | -----           | -----    |
| (5)  | -----           | -----    |
| (6)  | -----           | -----    |
| (7)  | -----           | -----    |
| (8)  | -----           | -----    |
| (9)  | -----           | -----    |
| (10) | -----           | -----    |

09. වෘත්තීය සුදුසුකම් /පලපුරුද්ද :

10. මෙම අයදුම්පත්‍රයේ මවිසින් සපයා ඇති සියළු තොරතුරු මා දන්නා තරමින් සත්‍ය හා නිවැරදි බවද, මෙහි සපයා ඇති යම් තොරතුරක් වැරදි හෝ අසත්‍ය බව තෝරා ගැනීමට ප්‍රථම දැනගනු ලැබුවහොත් මා නුසුදුස්සෙකු වන බවත් පත් කිරීමෙන් පසු ඒ බව අනාවරණය වුවහොත් පත්වීම අවලංගු කළ හැකි බවත් මා දනිමි.

දිනය : -----

-----  
අයදුම්කරුගේ අත්සන